

මෙම විෂය දෙපාර්තමේන්තුව සිංහල මුදුස් පත්‍රයෙහෘතියෙන් විභාග දෙපාර්තමේන්තුව සිංහල දෙපාර්තමේන්තුව සිංහලකේම් පරිශාස්ත තීණ්ණකාම් ඩෑප්‍රෞක්‍රීම් මුදුස් පත්‍රයෙහෘතියෙන් විභාග දෙපාර්තමේන්තුව සිංහලකේම් පරිශාස්ත තීණ්ණකාම් ඩෑප්‍රෞක්‍රීම් මුදුස් පත්‍රයෙහෘතියෙන්

අධ්‍යාපන පොදු සහාතික පත්‍ර (තැන් පොදු) විභාග, 2015 අගෝස්තු  
කෘෂික පොදුන්ත තුරාතුප පත්‍රය (ඉග්‍ර තුරු) ප්‍රාථ්මික, 2015 ඉක්සාන්ද  
General Certificate of Education (Adv. Level) Examination, August 2015

පිට විද්‍යාව I  
ශායීරියල I  
Biology I

09 S I

ලැය දෙකකි

இரண்டு மணித்தியாலம்  
Two hours

උපදෙස්:

- \* සියලු ම ප්‍රෝග්‍රාම පිළිබඳ සපයන්න.
- \* උත්තර පත්‍රයේ නියමිත ස්ථානයේ මධ්‍ය විභාග අංකය උයන්න.
- \* උත්තර පත්‍රයේ පිටුපය දී ඇති උපදෙස් ද හැලකිල්ලෙන් කියවා පිළිපදින්න.
- \* 1 සිට 50 නෙක් එක් එක් ප්‍රශ්නයට (1), (2), (3), (4), (5) යන පිළිබඳවූ තිබුරේදී සේ ඉහාමත ගෙළපෙන සේ පිළිබඳ තෝරාගෙන, එය උත්තර පත්‍රයේ පැවත්වන උපදෙස් පරිදි තිරයක් (X) යෙද ද්‍රැව්‍යන්.

1. සංස්කරණ තුළ සකන්ධය අනුව වඩාත් ම බෙහුල රසායනික මූල්‍යවාය වනුයේ පහත සඳහන් ඒවායින් කුමත් ද?
  - (1) සයුන් ප්‍රෝටෝନ්
  - (2) කාබන්
  - (3) සෞචියම්
  - (4) මක්සිර්න්
  - (5) නයිට්‍රොන්
2. පහත සඳහන් බෙහුඅවායවක අනුරෙන් ගාකවල පමණක් දක්නට ලැබෙනුයේ ක්වරක් ද?
  - (1) ගෝଡිකොර්න්
  - (2) කයිට්න්
  - (3) රයිබොහිපුක්ලික් අම්ලය
  - (4) ඉනිපුලින්
  - (5) කෙරටින්
3. සංස්කරණ පෙළ සම්බන්ධයෙන් පහත සඳහන් ඒවා අනුරෙන් වියදී වන්නේ ක්වරක් ද?
  - (1) සියලු ම ඒවින් සෙයලුවූන් සම්බන්ධ වේ.
  - (2) තවයේ මූලික ව්‍යුහමය ඒකකය සෙයලුය වේ.
  - (3) තවයේ මූලික කානුවමය ඒකකය සෙයලුය වේ.
  - (4) සියලු ම සෙයලුවල සෙයලුකිල්ලක් ඇත.
  - (5) සෙයලු මට්ටමට පහැලින් ඇති ප්‍රාථ්මික සියිලු සාධියාන මට්ටමක් තෙවේ යැයි නොසැලුකේ.
4. පහත සඳහන් කවර ස්ථාවලියක් මිසිලොකොන්ස්ථ්‍යාවල අභ්‍යන්තර පටලයෙහි සිදු වේ ද?
  - (1) පයිරුවෙටි, ඇසිවයිල් සහලින්සයිල් A බවට පරිවර්තනය වීම
  - (2) NADH සැදීම
  - (3) එතනොල් පැසිල
  - (4) ඔක්සිකාරක පොස්පොරයිලිකරණය
  - (5)  $\text{CO}_2$  තිදහු වීම
5. සෙයල වනුයේ පහත සඳහන් කවර අවධියක DNA සංශෝධනය සිදු වේ ද?
  - (1) අන්තර්කළාව
  - (2) ප්‍රාක්කළාව
  - (3) යෝගෙකළාව
  - (4) වියෝගෙකළාව
  - (5) අන්තකළාව
6. තෙත් හෝමික පරිසරවල බෙහුල ව හමුවන ගාකයක පහත සඳහන් ලක්ෂණ නිරීක්ෂණය කරන ලදී.
  - (a) සනාල පටකය
  - (b) ප්‍රමුඛ ඩිරුණු ගාකය
  - (c) සංසේවනය සඳහා බාහිර ජලය අවශ්‍ය වීම  
මෙම ගාකය බොහෝවිට අයන් විය හැකි ව්‍යය වන්නේ
    - (1) මුළයෝගයිටා ය.
    - (2) උවීකොගයිටා ය.
    - (3) සහිතුබාගයිටා ය.
    - (4) කොනිලෝගොගයිටා ය.
    - (5) ඇන්තොගොගයිටා ය.
7. මොනොකාවිලිඩ්‍රිඩ් වර්ගයේ දක්නට තොලුබෙනුයේ පහත සඳහන් කුමත් ලක්ෂණය ද?
  - (1) පරිපූෂ්ඨය
  - (2) තී-ංක පූෂ්ඨ කොටස
  - (3) පත්‍රවල සමාන්තර නාරවී වින්ජාසය
  - (4) මුදුන් මූල් පද්ධතිය
  - (5) කදේ සනාල කළාප විසින් තිබේ

8. ඇනළිඩාවේක් නෙමවේබාවෙකුගෙන් වෙන්කර හදුනා ගැනීමට හාවිත කළ හැක්සේ පහත සඳහන් කුමක් ලක්ෂණය ඇ?  
(1) කොන් විකසනය වූ දේහ කුහරය      (2) උච්චරණය      (3) ද්‍රව්‍යපිළිම  
(4) ප්‍රාගාල සහිත ප්‍රාගාලන්දීය      (5) මස්තිෂ්ක ගැංග්ලිය
9. වලකාපි, අණ්ඩිර සහ කපාල ස්නායු යුගල 12 ක් දරන සත්ත්ව කාණ්ඩය වනුයේ පහත සඳහන් ඒවායින් කුමක් ඇ?  
(1) කොන්ප්‍රික්තියේස්      (2) මස්තිෂ්කයේස්      (3) ආමිටිඩා  
(4) රෝපිලියා      (5) ආවේශිස්
10. මිනිසාගේ වාර්වක දත්ත  
(1) බැහිර ආව්‍යාච්‍ය දත්තිනයෙන් සහ එනැමුලයෙන් සම්බන්ධ වේ.  
(2) වඩාත් ම සහකම් ස්තරය දත්ත සිමෙන්ති ය.  
(3) දත්ත මූලය දත්ත මස්තිෂ්කයට වඩා දිගු ය.  
(4) ස්නායු අු දත්තිනයට විහිදේ.  
(5) වඩාත් ම බහුල ද්‍රව්‍යය එනැමුල් ය.
11. කාමිනක්ෂක ගාක පිළිබඳ ව පහත දැක්වෙන කවරක් වැරදි වේ ඇ?  
(1) ඒවා ප්‍රහාස්ච්වයාපොම් වේ.  
(2) ඒවා මාත්‍රෙපල්ස් වේ.  
(3) කාමින් තීරණය කිරීම මහින් ඒවා නයිට්‍රෝන් ලබා ගනී.  
(4) සමහර ඒවා ජලන වේ.  
(5) ඒවා බොහෝවේට වර්ධනය වනුයේ ප්‍රමාණවත් තරම් නයිට්‍රෝන් නොමැති පසෙකි ය.
12. මත්දානතියට හේතුවක් විය තොහොස්කේ පහත සඳහන් ඒවායින් කුමක් ඇ?  
(1) කම්පනය      (2) ආයිසන්ස් රෝගය      (3) හාදය දුරවල වීම  
(4) අවික රුධිර වහනය      (5) වැක්කවලට හානි සිදුවීම
13. පරිණත නිරෝගී පුද්ගලයකුගේ රුධිරය  $1 \text{ mm}^3$  ක ඇති ඉයෝයිනොරිල සංඛ්‍යාව තොදින් ම දැක්වනුයේ පහත සඳහන් ඒවායින් කුමක් ඇ?  
(1) 25 – 100      (2) 100 – 175      (3) 60 – 600      (4) 200 – 250      (5) 250 – 350
14. පහත සඳහන් ඒවා අතුරෙන් කවරක් ගාක වර්ධක ද්‍රව්‍ය පරිවහනය සම්බන්ධයෙන් වැරදි වේ ඇ?  
(1) IAA, මෘයෝතර සෙසල හරහා කද අපුවල සිට පරිවහනය වේ.  
(2) සයිටොකයිනින, මූලාශ්ච්වල සිට ශෙළුම හරහා පරිවහනය වේ.  
(3) පෙටි පතුවල නිපදවෙන බිබරුන ශෙළුම හරහා පරිවහනය වේ.  
(4) මූලාශ් කොපුවල නිපදවෙන ඇඩිසිසික් අම්ලය ශෙළුම හරහා පරිවහනය වේ.  
(5) එලවල නිපදවෙන එතිලින් ප්‍රාග්‍රාමයෙහි පරිවහනය වේ.
15. උපාගම ප්‍රථමයෙන් ම විකසනය වූයේ  
(1) නිඩාරියාවන්ගේ ය.      (2) පැනලි පණුවන්ගේ ය.      (3) ඇනළිඩාවන්ගේ ය.  
(4) එකයිනොයිඩ්ටාවන්ගේ ය.      (5) ආනුෂාපොබාවන්ගේ ය.
16. ප්‍රත්‍යුම් ස්නායු පද්ධතිය උත්තේරනය වීම කිසා සිදුවනුයේ පහත සඳහන් ඒවායින් කුමක් ඇ?  
(1) පිටවන මූල ප්‍රමාණය වැඩි වීම      (2) දහදිය දැමීම අඩු වීම  
(3) රෝම උදාහාමක පෙෂී ඉහිල් වීම      (4) හමේ ධමනිකා විස්තාරණය වීම  
(5) ඉද වනුපිධානය සංකෝචනය වීම
17. මිනිසාගේ අන්තරාසරු ගුන්රී කිපයක් සහ දේහය කුළ ඒවා පිහිටන ස්ථාන පහත දැක්වේ. එම සංකලන අතුරෙන් නිවැරදි වන්නේ කුමක් ඇ?  
(1) හයිපොතුලමය - මධ්‍ය මස්තිෂ්කයේ පුරුව පුද්ගලයේ  
(2) පිරිපුවරිය - කුලෝස දේහයට වහාම පහුලින්  
(3) කයිරෝයිඩ්ය - ය්වාසනාලයේ මධ්‍ය පුද්ගලයේ  
(4) තයිමය - හාදයට වහාම ඉහුලින්  
(5) පැරාතයිරෝයිඩ් - තයිරෝයිඩ්යේ පුරුව පෘෂ්ඨයේ

- 18.** මිනිස් මොලයේ වැළඳුවේ සේතුව  
 (1) පුරුව මස්තිෂ්කය සහ අපර මස්තිෂ්කය අතර සේතුවක් තනයි.  
 (2) මධ්‍ය මස්තිෂ්කයේ පිහිටා ඇත.  
 (3) හිසේ ප්‍රතික වලන පාලනය කරයි.  
 (4) රුධිර පිබිනය පාලනය කරයි.  
 (5) පෙනෙහැලිවල වාකාශය යාමනය කරයි.
- 19.** මිනිස් ඇශේ  
 (1) ප්‍රතික වලන පාලනය කෙරෙනුයේ මධ්‍ය මස්තිෂ්කය මගිනි.  
 (2) ග්‍රෙවිත්සන ස්තරයේ ඇතුළත පෘෂ්ඨයේ  $3/4$  ක් පමණ ආස්ථරණය වනුයේ රුධිර ග්‍රාහියෙනි.  
 (3) ප්‍රතියෝගක දේහය යනු ඇජ්ඡිලිකානයේ පුරුව දික්වීමකි.  
 (4) කාව්‍ය සහ ස්වර්ෂය අතර කාව රසය පිහිටයි.  
 (5) යූජේ සංඛ්‍යාව, නේතු සංඛ්‍යාව මෙන් දිය ඉණුස් පමණ වේ.
- 20.** සත්ත්වයින්ගේ බැහිස්ප්‍රාවේ ව්‍යුහ පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් තිබුරදී වන්නේ කුමක් ද?  
 (1) කැස්බැච්න්ගේ ලුවන ගුන්ස් පිහිටුවයේ ජම්බාලිය ආසන්නයේ ය.  
 (2) මිනිසාගේ ග්‍රෙවිද ගුන්ස් අපිවර්මණයේ ගැසුරු ස්තරවල ද පිහිටයි.  
 (3) තුශ්ටේසියාවන්ගේ භරිත ගුන්ස් අන්තපුෂ්තයට පුරුව ව පිහිටයි.  
 (4) කාලීන්ගේ මැලුපිහිය නාලිකා විවෘත වනුයේ දේහයේ උද්‍යීය පාශ්චයෙනි.  
 (5) සිල් සෙල පැතුලි පැණුවන් සහ නීඩාරියාවන් තුළ දැක්වය හැකි ය.
- **21.** වැනි ප්‍රය්‍යනය පහත දී ඇති අයන මත පදනම් වේ.  
 (a)  $\text{Na}^+$  (b)  $\text{Cl}^-$  (c)  $\text{HCO}_3^-$  (d)  $\text{K}^+$  (e)  $\text{H}^+$
- 21.** මිනිස් විස්කාඩුවේ විදුර සංවලිත නාලිකාවේදී නැවත අවශ්‍යතාවය කෙරෙනුයේ ඉහත සඳහන් කුමන අයන ද?  
 (1) (a) සහ (c) පමණි. (2) (a), (b) සහ (c) පමණි.  
 (3) (b) සහ (c) පමණි. (4) (c), (d) සහ (e) පමණි.  
 (5) (a), (b) සහ (e) පමණි.
- 22.** පහත සඳහන් ඒවා අතුරෙන් යාකවල දක්නට ලැබෙන, ලියිනින් අඩංගු තො වන සන්ධාරක පටකයක් වනුයේ කුමක් ද?  
 (1) මැයුස්තරය (2) ස්පූලකෝෂ්ස්තරය (3) අපිවර්මය  
 (4) දැඩ්ස්තරය (5) හරිතස්තරය
- 23.** සත්ත්වයින්ගේ පිටසැකිල්ල පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් තිබුරදී වන්නේ කුමක් ද?  
 (1) පිටසැකිල්ලක් දරන ප්‍රධාන සත්ත්ව කාණ්ඩාව මොලුස්කාවන් ය.  
 (2) මුදුදු දැකිරී පිටසැකිල්ලක් දරන බැවින් අනෙක් එකයිනාවරම්මාවන්ගෙන් වෙනස් වේ.  
 (3) සමහර උරගයන්ගේ දේහය සන්ධාරණය වනුයේ පිටසැකිල්ලලෙන් පමණි.  
 (4) ආනුෂාප්‍යාවන්ගේ පිටසැකිල්ල කාබෝහයිටිරි, ප්‍රාටින සහ කැල්සියම් කාබනෝටි දරයි.  
 (5) සමහර නිදුලිවාසී නොවේබාවන්ගේ දේහය පිටසැකිල්ලකින් ආවරණය වේ.
- 24.** මිනිසාගේ දැඩිය කළේරුකාවක  
 (1) කළේරුකා දේහයෙන් හටගන්නා ප්‍රසර දෙකක් පාර්ශ්වික ව විශිද්‍ය තීරියක් ප්‍රසර තනයි.  
 (2) එක් එක් තීරියක් ප්‍රසරය සන්ධාන මුදුදු තැබින් දරයි.  
 (3) ජනායු මාරුග වනුයේ සන්ධාන ප්‍රසර යුගල දෙකක් පිහිටයි.  
 (4) එක් එක් තීරියක් ප්‍රසරයේ කළේරු දමනිය සඳහා ජ්‍යෙයක් බැඳින් ඇත.  
 (5) ජනායු මාරුග ක්නෝටකය ද්වීනින්න ය.
- 25.** මිනිසාගේ ඉක්කාඩු, ඩිම්බයක් සංස්කීර්ණය කිරීමේ හැකියාව ලබා ගනුයේ පහත සඳහන් කුමන ව්‍යුහය තුළදී ද?  
 (1) ඉතු ආයිකාව (2) යෝනි මාරුගය (3) මූතු මාරුගය  
 (4) ඉතු නාලය (5) අපිව්‍යාසය
- 26.** සමහර ස්ත්‍රීන්ගේ ගර්හනීහාවයේ මූල් අවධියේදී දක්නට ලැබෙන ලක්ෂණයක් වනුයේ පහත සඳහන් ඒවායින් කුමක් ද?  
 (1) මලබද්ධය (2) මූතු පෙක්කිරීමේ වාර ගණන අඩුවීම  
 (3) තනපුව් ලා පැහැයක් ගැනීම (4) උද්‍යා විශාල වීම  
 (5) වියුරුවල තදහාවය වැඩිවීම

- 51861
27. විසරණයෙන් පසු මිනිස් ඉතුළුවක උපරිම ආයු කාලය  
 (1) පැය 12 කි. (2) පැය 24 කි. (3) පැය 48 කි. (4) පැය 72 කි. (5) පැය 96 කි.
28. මානව ඩීම්බය පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් නිවිරදී වන්නේ කුමක් ද?  
 (1) ගරස්කබික එය අන්තාකාර හැඩයක් ගනියි.  
 (2) බිජාන්තය ඉතා ම පුළු ප්‍රමාණයන් එහි අඩංගු ය.  
 (3) එය ලියිසෝසෝම දරයි.  
 (4) එහි ආයු කාලය පැය 12-18 ක් පමණ වේ.  
 (5) ඉතුළුවක් නිවේදනය වූ විශාල ම එය ඒකුදු වේ.
29. පානෙනාථලනය සම්බන්ධයෙන් පහත සඳහන් කවරක් විරෝධී වේ ද?  
 (1) පානෙනාථලනයෙන් සැදෙන එලවල බිජ අඩංගු නො වේ.  
 (2) පානෙනාථලනය යනු සංසේචනය සිදු තොවී ඩීම්බණක්සයකින් එලයක් විකසනය වීම ය.  
 (3) පානෙනාථලනය කාන්ත්‍රිම කුම මගින් ප්‍රෝටෝනය කළ හැකි ය.  
 (4) පානෙනාථලනය යනු තිසරු බිජ අඩංගු එල විකසනය වීම ය.  
 (5) සම්භර යාක විශේෂවල පානෙනාථලනය ස්වාහාවිකව සිදු වේ.
30. මෑ (Pea) ගාකයෙහි උස ලක්ෂණය (T) ප්‍රමුඛ වන අතර මිටි ලක්ෂණය (t) නිලින වේ; දම් පැහැ ප්‍රශ්න වර්ණය (P) ප්‍රමුඛ වන අතර පුදු පැහැ ප්‍රශ්න වර්ණය (p) නිලින වේ; රුම් බිජ හැඩය (R) ප්‍රමුඛ වන අතර හැකිලු බිජ හැඩය (r) නිලින වේ. ජාන තුන ම සඳහා විෂමමයෙන් F<sub>1</sub> යාක දෙකක් අතර මුහුමෙන් ලද F<sub>2</sub> ප්‍රජනයෙහි කවර කොටසක් පුරුණ නිලින රුපානුදර්ශය පිළිබඳ කරයි ද?  
 (1)  $\frac{1}{4}$  (2)  $\frac{1}{8}$  (3)  $\frac{1}{16}$  (4)  $\frac{1}{64}$ ; (5)  $\frac{1}{256}$
31. DNA ප්‍රතිව්‍යුත් විමේදී ඉවහල්වන එන්සයිම පහක් පහත දී ඇත. මේවා අතුරෙන් DNA වල ද්‍රීන්වපට ව්‍යුහය දිග හැරීම උත්ප්‍රෝග්‍ය වන්නේ කුමන එන්සයිමය මගින් ද?  
 (1) හෙලිකේස් (2) DNA පොලිමරේස් (3) ප්‍රයිමේස්  
 (4) ඩිගේස් (5) DNA ගයිරේස්
32. ප්‍රෝටීන සංය්ලේෂණය සම්බන්ධයෙන් පහත සඳහන් කවරක් විරෝධී වේ ද?  
 (1) ප්‍රෝටීනයක එක් එක් ඇමුදිනෝ අම්ලය තියියම් කොළඩ්නයක් මගින් තිර්ණය වේ.  
 (2) ප්‍රෝටීන සංය්ලේෂණය ‘ආරම්භක’ හා ‘අවසාන’ කොළඩ්න මගින් යාමනය වේ.  
 (3) ප්‍රෝටීනවල ඇමුදිනෝ අම්ල අනුපිළිවෙළ DNA වල හැම අනුපිළිවෙළ මගින් තිර්ණය වේ.  
 (4) පිටපත් කිරීමේදී DNA වල පිටපතක් ඇදීම RNA පොලිමරේස් මගින් උත්ප්‍රෝග්‍ය වේ.  
 (5) ප්‍රෝටීන සංය්ලේෂණයේදී ඇමුදිනෝ අම්ල රයිබොසෝමයේ මතුපිටව රැගෙන එන්නේ m-RNA මගිනි.
33. පහත දක්වා ඇති පරීක්ෂණ තත්ත්වයන් අතුරෙන් කවරක් ප්‍රහාසංය්ලේෂණයට බලපෑමක් නොදක්වීමින්, උත්ස්වේදනය අඩු කරයි ද?  
 (1) ගාකය වියලි පසට මාරු කිරීම (2) ගාකය අවට CO<sub>2</sub> මට්ටම වැඩි කිරීම  
 (3) ගාකය අවට සාපේක්ෂ ආරුකාව අඩු කිරීම (4) පාලක සෙසල තුළට K<sup>+</sup> ඇතුළු කිරීම  
 (5) පාලක සෙසල තුළට ABA ඇතුළු කිරීම
34. දාව්‍ය විභ්වය -0.3 MPa සහ පිඩින විභ්වය 0.2 MPa සහිත යාක සෙසලයක් පිරිසිදු ජලයකි බිජාදු විට පහත සඳහන් කවරක් බොහෝවේ සිදුවිය හැකි ද?  
 (1) සෙසලයන් පිටතට ජලය ගමන් කරයි.  
 (2) සෙසලය තුළට ජලය ගමන් කරයි.  
 (3) සෙසලයන් පිටතට දාව්‍ය ගමන් කරයි.  
 (4) සෙසලයන් පිටතට හෝ සෙසලය තුළට හෝ ඉදිධි ජල පරිවහනයක් සිදු නො වේ.  
 (5) ජල විභ්ව අනුකූලනයේදී දිගාව අනුව සෙසලය තුළට හෝ සෙසලයන් පිටතට හෝ ජලය ගමන් කළ හැකි ය.
35. සකුන් විසින් උලාකන ලද හෝ යන්ත්‍රයකින් කපන ලද හෝ තෘණ බිමක තෘණ පත්‍රවල අඛණ්ඩ වර්ධනය හා දික්වීම පහත සඳහන් කවරක් වර්ධනය නිසා සිදු වේ ද?  
 (1) අගුස්ල විභාගකය (2) පාර්ට්වික විභාගකය  
 (3) අන්තරස්පර විභාගකය (4) කක්ෂීය අංකුර  
 (5) අන්තර්ක්ලාඩය කැම්බියම

- 36 වැනි ප්‍රයුත්තය වායුගේලදී පහත දැක්වෙන කොටස් මත පදනම් වේ.
- පරිවර්ති ගෝලය
  - අපරිවර්ති ගෝලය
  - මධ්‍ය ගෝලය
36. අමුල වැකි ඇතිවීම සඳහා සහායී වනුයේ වායුගේලදී ඉහත සඳහන් කුමන කොටස දී?/කොටස් ද?
- (a) පමණි.
  - (b) සහ (c) පමණි.
  - (d) (a), (b) සහ (c) යන සියල්ල ම ය.
37. නේවල්විචිත්ත්ව අංශ සැලකු වට වඩාත් ම සමාන වනුයේ පහත සඳහන් කුමන ජීවීන් පුළුල ද?
- Puntius nigrofasciatus* සහ *Oreochromis mossambicus*
  - යෝඛ පැන්චා සහ *Lingula*
  - අවිච්චියා සහ මුලා
  - Lantana camara* සහ *Chitala chitala*
  - කැහිබෙල්ලා සහ *Hevea brasiliensis*
38. නයිට්‍රොන් වතුයට අදාළ ව පහත දී ඇති සංකලන අතුරෙන් තිවැරදි වන්නේ කුමක් ද?
- Thiobacillus* - වායුගේලීය නයිට්‍රොන් නයිට්‍රේට බවට හැරවීම
  - Pseudomonas* - ඇමෝනියා නයිට්‍රේට බවට හැරවීම
  - Nitrosomonas* - නයිට්‍රේට නයිට්‍රේට බවට හැරවීම
  - Azotobacter* - නයිට්‍රේට වායුගේලීය නයිට්‍රොන් බවට හැරවීම
  - Clostridium* - වායුගේලීය නයිට්‍රොන් ඇමෝනියා බවට හැරවීම
39. පහත සඳහන් ජීවා අතුරෙන් කවරක් දිලිර සම්බන්ධයෙන් වැරදි වේ ද?
- සියලු ම දිලිර මෘත්ස්‍ය පැහැදිලි වේ.
  - සියලු ම දිලිර අලිංගික ප්‍රජනනය දක්වයි.
  - සියලු ම දිලිරවල සංවිත ද්‍රව්‍යක් වශයෙන් ග්ලයිකොරන් අඩංගු වේ.
  - සියලු ම දිලිරවල කයිරීන්වලින් සඳහා සෙසල බිත්ති ඇත.
  - සියලු ම දිලිර හොමික නො වේ.
40. කොමිපෝස්ටරි සැදිමේදී පහත සඳහන් කවර ජීවී කාණ්ඩයක වර්ධනය අනිතකර වේ ද?
- තාපකාම් බැක්ටේරියා
  - ඇමෝනිකාරී බැක්ටේරියා
  - නයිට්‍රිකාරී බැක්ටේරියා
  - ප්‍රෝටෝසාලුරික බැක්ටේරියා
- අංක 41 නේත් 50 නේත් ප්‍රයුත්වල දී ඇති ප්‍රතිචාර අතුරෙන් එකක් හෝ රට්ට වශී ගණනක් හෝ තිවැරදි කාලීන ප්‍රතිචාර වේ ද? නිවැරදි ද යන්න පළමුවන් ම විතිජ්‍ය තර ගත්ත. ඉන් පසු තිවැරදි අංකය තෝරත්තා.
- |                                                                         |   |
|-------------------------------------------------------------------------|---|
| A, B, D යන ප්‍රතිචාර පමණක් තිවැරදි නම් .....                            | 1 |
| A, C, D යන ප්‍රතිචාර පමණක් තිවැරදි නම් .....                            | 2 |
| A සහ B යන ප්‍රතිචාර පමණක් තිවැරදි නම් .....                             | 3 |
| C සහ D යන ප්‍රතිචාර පමණක් තිවැරදි නම් .....                             | 4 |
| වෙනත් කිහිපය්ම ප්‍රතිචාරයක් හෝ ප්‍රතිචාර සංයෝගනයක් හෝ තිවැරදි නම් ..... | 5 |
- | උපදේශ යොමූන්          |                       |                    |                    |                                                                  |
|-----------------------|-----------------------|--------------------|--------------------|------------------------------------------------------------------|
| 1                     | 2                     | 3                  | 4                  | 5                                                                |
| A, B, D<br>තිවැරදි ය. | A, C, D<br>තිවැරදි ය. | A, B<br>තිවැරදි ය. | C, D<br>තිවැරදි ය. | වෙනත් කිහිපය්ම ප්‍රතිචාරයක් හෝ ප්‍රතිචාර සංයෝගනයක් හෝ තිවැරදි ය. |
41. ගාක සංවිත අවයවවල බොහෝ වට කාබොහයිල්ට්‍රේට සංවිත වී ඇත්තේ පිළියිය ලෙස ය. පිළියියේ පහත සඳහන් කවර දුණාංග/දුණාංගයන් නිසා එය ප්‍රයෝගනවත් සංවිත ද්‍රව්‍යයක් වේ ද?
- එය ආපුලිය ව අක්‍රිය ය.
  - එය පහසුවෙන් පරිසංක්‍රමණය වේ.
  - එය රසායනික ව ප්‍රතික්‍රියා නොකරයි.
  - එය ජලයේ අදාළ වේ.
  - එය මූල්‍යවක් වේ.
42. සෙසලිය පරිවෘතියේ පහත සඳහන් කවර ස්කීයාවලියට/ශීයාවලියන්ට ATP ලෙස ගක්තිය අවශ්‍ය වේ ද?
- ග්ලයිකොලිසිය
  - ප්‍රහාසංඛ්‍යලේංඡනයේ අංජලේක ප්‍රතික්‍රියා
  - කොබිස් වතුයේ ප්‍රතික්‍රියා
  - ප්‍රහාසංඛ්‍යලේංඡනයේ අදාළ ප්‍රතික්‍රියා
  - ස්ට්‍රැපු ව්‍යුහනයේ ඉලෙක්ට්‍රොනික පරිවහනය

43. මිනිස් ආමාරය

- (A) උදර කුහරයේ ඉහළ දකුණු ප්‍රදේශයයේ පිහිටා ඇත.
- (B) අන්තරාසර්ග සහ බෙරියසර්ග පටක දරයි.
- (C) බෙවුදේ අති එන්සයීමලවලට කෘත්‍යාමය ලෙස සමාන එන්සයීම ප්‍රාවය කරයි.
- (D) ලිපිබි ජීරණයේ අන්ත එල පූජ් ප්‍රමාණයක් අවශ්‍ය ප්‍රමාණය කරයි.
- (E) pH අය 4 - 5 ක් පමණ වන තරුණයක් සහිත හි.

44. පහත සඳහන් ඒවා අනුරෙන් කවරක්/කවර ඒවා නිවැරදි ද?

- (A) සියලු ම හොමික ගාකවල සහාල පටක ඇත.
- (B) සියලු ම හොමික ගාක විෂමල්වාණුක වේ.
- (C) සියලු ම හොමික ගාකවල ප්‍රත්‍යක්ෂ අවශ්‍ය නිසරු ලෙස ස්කරයක් මගින් ආරක්ෂා වේ.
- (D) ආච්ච්ඩ්‍රේරක ගාක හැරුණු විට අන් සියලු ම හොමික ගාක, ඒවා වනුදේ ද්‍රව්‍යෙන් සංසේචනයක් නොදක්වයි.
- (E) සියලු ම හොමික ගාක, හොමික ජීවිතයට අනුවර්තනයක් ලෙස බිජ නිපදවයි.

45. පහත සඳහන් කවරක්/කවර ඒවා මිනිස් සිරුරේ විශිෂ්ට නො වන ආරක්ෂක යන්ත්‍රණ ලෙස සැලකේ ද?

- (A) ස්වාභාවික ක්ෂේත්‍රයේ ආයාද්‍යනයක් නිසා ප්‍රතිදේහ සැදීම
- (B) කළලබන්ධය ගරහා මවගේ සිට ප්‍රාණයට ලැබෙන ප්‍රතිදේහ
- (C) ගාමානා ආයාද්‍යනයක් හෝ පටක භානියක් හෝ ප්‍රදානක ප්‍රතිවාරය ඇතිවිම
- (D) විශිෂ්ට ආයාද්‍යනයක් නිසා රුධිරයේ ඉත්ටිරූපෙන් නිපදවීම
- (E) බෙලුහින කරන ලද ක්ෂේත්‍රයේ ලෙස එන්නත් කිරීමෙන් ප්‍රතිදේහ සැදීම

46. මිනිසාගේ පිටුගැස්ම ඇති කරන බැක්ටේරියාව

- |                                   |                              |
|-----------------------------------|------------------------------|
| (A) ස්වාපු ජීවියෙකි.              | (B) ආන්ත්‍රිකුලකයක් නිපදවයි. |
| (C) අනිවාර්ය නිර්වාපු ජීවියෙකි.   | (D) ස්නාපුමුලකයක් නිපදවයි.   |
| (E) වෛක්‍රේමිත නිර්වාපු ජීවියෙකි. |                              |

47. කාලීනට සහ බිජලොපොඩ්ඩාවන්ට පොදු වනුදේ පහත සඳහන් කුමන ලක්ෂණය ද?/ලක්ෂණය ද?

- (A) සිය, උරස සහ උදරය ලෙස බෙදුනු දේහය
- (B) ස්පර්ශක යුගලක් තිබීම
- (C) උරසේ පාද යුගල තුනක් තිබීම
- (D) උදරයේ පාද තොමුනි වීම
- (E) කයිරීන් සහ කැල්පියම් කාබනේට් සහිත පිටුගැනීමක් තිබීම


48. පහත සඳහන් ග්‍රෑසන ව්‍යුහ අනුරෙන් පාශ්චාච්චින්ගේ මෙන්ම අප්‍රාථ්‍යාච්චින්ගේ ද දැකිය භැක්තෙක් කුමන ව්‍යුහය ද?/ව්‍යුහ ද?

- |                        |                 |                 |
|------------------------|-----------------|-----------------|
| (A) අභ්‍යන්තර ජලක්ලෝම් | (B) පත් පෙනහැලි | (C) දේහ පාශ්චාය |
| (D) බාහිර ජලක්ලෝම්     | (E) ශ්වාසනාල    |                 |

49. ජීවීන්ගේ වලන පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අනුරෙන් නිවැරදි වනුදේ කුමක් ද?/කුමන ඒවා ද?

- (A) ව්‍යාජපාද වලනය පාශ්චාච්චින් තුළ දැකිය ගැනී ය.
- (B) කයිකාමය වලනය සමහර දිලිරුවල බේරාණුවල දැකිය ගැනී ය.
- (C) සමහර තෙම්වේෂාවන්ගේ බහිස්පුල් තරල පරිවහනය සඳහා පක්ෂ්මීය වලනය දායක වේ.
- (D) පක්ෂ්මීය වලනය පැනුවන්ගේ දැකිය ගැනී ය.
- (E) සමහර කුස්ඩේරියාවන්ගේ රුධිර හෙබ තුළ රුධිරය සංසරණය වනුදේ පක්ෂ්මීය වලනය මගිනි.

● 50 එකිනී ප්‍රේනය හොමික පරිසර පද්ධතියක දැකිය භැක්ති පහත දැක්වෙන ආහාර ජාලය මත පදනම් වේ.



50. ඉහත දැක්වෙන ආහාර ජාලය පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අනුරෙන් නිවැරදි වන්නේ කුමක් ද?/කුමන ඒවා ද?

- (A) E ඉවත් නිරීම නිසා D වැඩි විය ගැනී ය.
- (B) තුන්වැනි පෙශීම මට්ටමට අන් විශේෂ තුනක් ඇත.
- (C) F කාම්පිජක්ෂකයෙකු විය ගැනී ය.
- (D) E සර්වහක්ෂකයෙකි.
- (E) D තායා විය ගැනී ය.

ශ්‍රී ලංකා රජය දෙපාර්තමේන්තුව සි ලංකා එකා මූල්‍ය දෙපාර්තමේන්තුව සි ලංකා දෙපාර්තමේන්තුව සි ලංකා එකා මූල්‍ය දෙපාර්තමේන්තුව  
මූල්‍යකමක් පරිශ්‍රාත තොගක්කරම් මූල්‍යකමක් පරිශ්‍රාත තොගක්කරම් මූල්‍යකමක් පරිශ්‍රාත තොගක්කරම් මූල්‍යකමක් පරිශ්‍රාත තොගක්කරම්  
Department of Examinations, Sri Lanka  
ශ්‍රී ලංකා රජය දෙපාර්තමේන්තුව සි ලංකා එකා මූල්‍ය දෙපාර්තමේන්තුව සි ලංකා එකා මූල්‍ය දෙපාර්තමේන්තුව  
මූල්‍යකමක් පරිශ්‍රාත තොගක්කරම් මූල්‍යකමක් පරිශ්‍රාත තොගක්කරම් මූල්‍යකමක් පරිශ්‍රාත තොගක්කරම් මූල්‍යකමක් පරිශ්‍රාත තොගක්කරම්  
Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka

நடவடிக்கை மேடு பயிற்சி எல் (நடவடிக்கை மேடு) விழுது, 2015 ஏற்றும் கல்விப் பொதுத் தாநுப் பத்திர (உயர் தாப் பத்திர), 2015 ஒகஸ் General Certificate of Education (Adv. Level) Examination, August 2015

**ଶିଖ ବିଜ୍ଞାନ II  
ଅଧ୍ୟାତ୍ମିକ ବିଜ୍ଞାନ II  
Biology II**

09 S II

ஏடு கூகி  
மூன்று மணித்தியாலும்  
*Three hours*

විනාශ අංකය : .....

ପ୍ରେସ୍‌ରେଖା :

- \* මෙම ප්‍රශ්න පත්‍රය පිටු 09 කින් සහ ප්‍රශ්න 10 කින් සමඟවින වේ.
  - \* මෙම ප්‍රශ්න පත්‍රය A සහ B යනුවෙන් කොටස් දෙකකින් සමඟවින වන අතර කොටස් දෙකට් ම තියම්ක කාලය පැය තුවකි.

A කොටස – මූල්‍යගත රෙක්‍රුම්ඩ් (පිටු අංක 2 - 8)

- \* ප්‍රයෝග සංඛ්‍යාව ම පිළිතුරු මෙම ප්‍රයෝග පත්‍රයේ ම සපයන්න.
  - \* ඔබ පිළිතුරු, ප්‍රයෝග පත්‍රයේ ඉඩ සලසා ඇති තැන්වල ලිවිය යුතු ය. මේ ඉඩ ප්‍රමාණය පිළිතුරු ලිවිමට ප්‍රමාණවක් බව ද දිරිස පිළිතුරු බලාපොරොත්තු තො වන බව ද සලකන්න.

### B කොටස – රචනා (පිටු අංක 9)

- \* ප්‍රයෙන සභාරකට පමණක් පිළිබඳ සපයන්න. මේ සඳහා සපයනු ලබන කඩායි පාවිච්චි කරන්න. සම්පූර්ණ ප්‍රයෙන පත්‍රයට නියමිත කාලය අවස්ථා වූ පසු A සහ B කොටස් එක් පිළිබඳ පත්‍රයක් වන හෝ A සොරස උගින් තිබෙන පරිදි අමුණා විභාග යාලයේපතිව හාර දෙන්න.
  - \* ප්‍රයෙන පත්‍රයේ B කොටස පමණක් විභාග යාලාවෙන් පිළිකට ගෙන යාමට ඔබට අවසර ඇත.

පරික්ෂණවරුන්ගේ ප්‍රයෝගකය සඳහා පමණි.

කොටස	ප්‍රයෝග අංකය	ලැබු කෙතු
A	1	
	2	
	3	
	4	
B	5	
	6	
	7	
	8	
	9	
	10	
එකතුව		
ප්‍රධිනය		

අවසාන ලක්ෂණ	
ඉලක්කමෙන්	
අකුරේන්	

ලුත්තර පත්‍ර පරික්ෂක	
පරික්ෂා කළේ :	1.
	2.
අධික්ෂණය කළේ :	

**A කොටස - ව්‍යුහගත රට්තා**

සියලු ම ප්‍රශ්නවලට පිළිබඳ මෙම පැවුණු ම සපයන්න  
(එක් එක් ප්‍රශ්නය සඳහා නියමිත ලකුණු ප්‍රමාණය 10 කි.)

සෞඛ්‍ය  
පිටපත  
මියෙකු  
ඩාලියෙක

1. (A) (i) පාරීවියෙහි වඩාත් ම බහුල ජෙව්‍යිය අණු කාණ්ඩය කුමක් ද?

.....  
(ii) ඇතැම් සතුන්ගේ පිටසැකිල්ලෙහි ඇති නයිට්‍රෝන් අඩංගු ව්‍යුහමය බහුඅවශ්‍යකය නම් කරන්න.

.....  
(iii) (a) ඔක්සිජාරක බිජිසැකරපිබියක් නම් කරන්න.

.....  
(b) නිර්මක්සිජාරක බිජිසැකරපිබියක් නම් කරන්න.

.....  
(iv) (a) ඇමධිනේ අම්ල අණු දෙකක් අතර පෙප්ටයිඩ් බන්ධනයක් සැදෙන අන්දම පහත දී ඇති අවකාශයෙහි පූදුපූරුෂ රුප සටහන් මගින් දක්වන්න.

.....  
(b) ප්‍රෝටිනවල පෙප්ටයිඩ් බන්ධන තිබෙන බව නිර්ණය කිරීම සඳහා හාවිත කරන පරික්ෂාව කුමක් ද?

.....  
(v) (a) ග්ලේකොයිඩ් බන්ධනයක් යනු කුමක් ද?

.....  
(b) ග්ලේකොයිඩ් බන්ධන අඩංගු ජෙව්‍යිය සංයෝග දෙකක් නම් කරන්න.

.....  
(vi) නිපුක්ලියොටයිඩ්යක ප්‍රධාන රසායනික සංසටක තුළ මොනවා ද?

.....  
(vii) නිපුක්ලියොටයිඩ් අභිජනනය නම් කර, ඒ එක එකෙහි කෘත්‍යායක් බැඟින් සඳහන් කරන්න.

**නිපුක්ලියොටයිඩ්ය**

**ස්ථානය**

(B) (i) ජීවීන් අධ්‍යායනයේදී කුමානුකුල වර්ගිකරණයක ඇති වාසි සඳහන් කරන්න.

.....

.....

.....

.....

.....

.....

(ii) ජීවීන් වර්ගිකරණයේදී හාවිත කරනු ලබන අණුක මට්ටමේ නිර්ණායක මොනවා ද?

.....

.....

.....

.....

.....

.....

(iii) ජීවීන් වර්ගිකරණයේදී හාවිත කරනු ලබන ප්‍රධාන තක්සේන පොදු ලක්ෂණ සංඛ්‍යාව වැඩිවන අනුමිලිවෙළට සකස් කරන්න.

.....

.....

.....

.....

.....

.....

(C) (i) විසිරසවල සාමාන්‍ය ලක්ෂණ සඳහන් කරන්න.

.....

.....

.....

.....

.....

.....

(ii) එකදිනොවුරුවේ විංගයේ ලක්ෂණ කීපයක් පහත වගුවේ 1 වැනි තිරුවේ දක්වා ඇත. එම ලක්ෂණ 2-5 තිරුවල සඳහන් සතුන්ගේ තිබේ ද යන්න අදාළ කොටුවේ (✓) ලකුණක් යෙදීම මගින් දක්වන්න.

ලක්ෂණය	Sand dollar	මුහුදු කැකිරි	මුහුදු රිලි	හංගර භාරකාවා
පැතලි දේහය				
බාඩු තිබීම				
දේහයේ ප්‍රතිවිරුද්ධ පැතිවල/දෙකෙළවර මුඩය හා ඉදාය පිහිටීම				



2. (A) (i) පහත සඳහන් ජීවීන්ගේ දක්නට ලැබෙන අලිංගික ප්‍රජනන ආකාර සඳහන් කරන්න.

- (a) *Paramecium* : .....
- (b) *Plasmodium* : .....
- (c) *Hydra* : .....
- (d) *Spirogyra* : .....
- (e) *Agaricus* : .....

(ii) අලිංගික ප්‍රජනනයේ වාසි සඳහන් කරන්න.

.....  
.....  
.....

(iii) මිනිසාගේ ගුණාලුජනනයේදී දැකිය හැකි ද්‍රව්‍යෙන සහ උකුදුන සෙල නිවැරදි තීරුවේ ලියන්න.

ද්‍රව්‍ය

ශේෂය

.....  
.....  
.....

(iv) මිනිසාගේ ගුණාලුජනනය සඳහා දායකවන හෝරෝමෝන නම් කර, ඒ එක එකක් ප්‍රාවය කරනු ලබන අන්තරාසර්ග ගුන්මේ සඳහන් කරන්න.

හෝරෝමෝනය

ශ්‍රාව්‍ය

.....  
.....  
.....  
.....  
.....  
.....  
.....  
.....

(B) (i) ආර්තවහරණය යනු කුමක් ද?

.....

(ii) නිරෝගී සාමාන්‍ය ජීවීන්ගේ ආර්තවහරණය සිදුවන වයස් පරාසය සඳහන් කරන්න.

.....

(iii) ආර්තවහරණයට තෙශුව කුමක් ද?

.....

(iv) ආර්තවහරණය හා සම්බන්ධ කංකාල පද්ධතියේ ආබාධය කුමක් ද?

.....

(C) (i) කැමිකර්මාන්තයේදී අලිංගික ප්‍රවාරණය සඳහා බෙඩුල ව හාවින කරනු ලබන, ගාකවල වර්ධක ප්‍රවාරක කුළක් නම් කරන්න. එම එක් එක් ප්‍රවාරකය සඳහා උදාහරණයක් ලෙස එක් බෝගයක් බැඟින් දෙන්න.

ප්‍රවාරකය

බැඟින් නම

.....  
.....  
.....  
.....

(ii) (a) ගාකවල සමුළුත්තන විභ්වය (Totipotency) යන්හේන් අදහස් කෙරෙනුයේ කුමක් ද?

.....  
.....  
.....


(b) ගාකවල ක්ෂේපුවාරණයට අමතර ව පටක රෝපණයෙහි ඇති ප්‍රයෝගන දේක්ස් සඳහන් කරන්න.

.....  
.....  
.....

(iii) ආච්චකබිජක ගාකවල තීවන වතුයේ දක්නට ලැබෙන, හොඟික පරිසරයක් සඳහා වූ පරිණාමික අනුවර්තන ලෙස සැලකිය හැකි ප්‍රධාන ලක්ෂණ සඳහන් කරන්න.

.....  
.....  
.....  
.....

3. (A) A (i) සිට A (iv) දක්වා වූ ප්‍රශ්න පහත දී ඇති රුප සටහන මත පදනම් වේ.



(i) ඉහත රුප සටහනේ දැක්වෙන ව්‍යුහය කුමක් ද?

.....

(ii) ඉහත රුප සටහනේ a - d ලෙස සලකුණු කර ඇති ව්‍යුහ නම් කරන්න.

a ..... b .....

c ..... d .....

(iii) ඉහත රුප සටහනේ දක්වා ඇති ව්‍යුහයේ දක්නට ලැබෙන ප්‍රධාන සෙල වර්ග දේක නම් කර, ඒ එක එකකි ප්‍රධාන කෘත්‍යය සඳහන් කරන්න.

සෙල වර්ගය

ප්‍රධාන කෘත්‍යය

(iv) a තුළ ඇති ව්‍යුහ මොනවා ද?

.....

(B) (i) මිනිසාගේ රුහුයක් ලෙස හැඳින්වෙනුයේ කුමක් ද?

(ii) මිනිසාගේ දක්නට ලැබෙන ප්‍රධාන රුහු නම් කරන්න.

(iii) රුහුවල ප්‍රධාන කෘත්‍යාගාර සඳහන් කරන්න.

(iv) කපාලයේ කෝටරක ලෙස හැඳින්වෙනුයේ මොනවා ද?

(v) කෝටරක තොමොකී කපාල අස්ථි නම් කරන්න.

(C) (i) ක්ලෝර්නීකාත හයිඩ්‍රොකාබන පැලිබේදනාගක සඳහා නිදසුන් තුනක් දෙන්න.

(ii) ක්ලෝර්නීකාත හයිඩ්‍රොකාබන පැලිබේදනාගකවල බලපෑම් සඳහන් කරන්න.

(iii) ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන විවිධ ජාතික රක්ෂිත වර්ග මොනවා ද?

ඡෛව  
සිංහා  
මියෙකු  
භාෂා උපකරණ

4. (A) (i) ක්‍රුයැල්වී කරමාන්ත සඳහා ක්‍රුයැල්වීන් යොදාගැනීම වාසිදායක වන්නේ ඔවුන්ගේ කවර ලක්ෂණ නියා ද?

.....  
.....  
.....

සෑම අදාළ සිංහල මෙහෙයුම් පිටපත

- (ii) පහත සඳහන් දැ භාවිත වන ක්‍රුයැල්වී කරමාන්ත සඳහා එක් උදාහරණය බැඟින් දෙන්න.

- (a) ක්‍රුයැල්වී සෙසල : .....
- (b) ක්‍රුයැල්වී පරිවෘතීය අන්ත එල : .....
- (c) ක්‍රුයැල්වී සූයාවලී : .....
- (d) ප්‍රවේණිකව විකරණය කරන ලද ක්‍රුයැල්වීන් : .....

- (iii) උසස් ගාකවල මුල් සහ පාංශු ක්‍රුයැල්වීන් අතර ඇති ක්‍රුයැල්වී සංගම් ආකාර තුළක් සඳහන් කරන්න.

.....  
.....  
.....

- (iv) ගාක වර්ධනය ප්‍රවර්ධනය කිරීමට අදාළව පාංශු ක්‍රුයැල්වීන්ගේ විඳිල්ව කාර්යභාර තුළක් සඳහන් කරන්න.

.....  
.....  
.....

- (v) නාගරික ජල පිරිපහද පිරියනක ජලය පිරියම් කිරීමේ ප්‍රධාන පියවර තුන නම් කර, එම එක් එක් පියවරේහි කෘත්‍යායක බැඟින් සඳහන් කරන්න.

පියවර

කෘත්‍යාය

.....  
.....  
.....

- (B) (i) පෞරීන සංය්ලේෂණයේදී භාවිතවන පහත සඳහන් පදවලින් අදහස් කෙරෙනුයේ කුමක් ද?

- (a) පිටපත් කිරීම : .....
- .....  
.....
- (b) පරිවර්තනය : .....
- .....  
.....

- (ii) පෞරීන සංය්ලේෂණයේදී r-RNA වල කාර්යභාරය කුමක් ද?

.....

- (iii) (a) කෝබේෂනයක් යනු කුමක් ද?

.....

- (b) ප්‍රවේණි කේතයෙහි කෝබේෂන කීයන් තිබේ ද?

.....

(iv) ප්‍රෝටීන සංය්ලේෂණයට ඉවහළුවන කවර අනුවල, පහත සඳහන් එක එකක් අඩංගු වේ ද?

(a) ප්‍රතිකොට්ඨීන : .....

(b) කොට්ඨීන : .....

(v) ප්‍රතිසායෝගිත DNA තාක්ෂණයේදී භාවිතවන ප්‍රධාන එන්සයිම දෙක නම් කර ඒ එක එකකි ප්‍රධාන කෘත්‍යය සඳහන් කරන්න.

එන්සයිම

ප්‍රධාන කෘත්‍යය

.....  
.....

(vi) දුෂීතා සෙසලවල ප්‍රවේශී ප්‍රශේදන සඳහා දායකවත, උග්‍රන විභාජනයට අනනා වූ සංසිද්ධි දෙක මොනවා ද?

.....  
.....

(vii) පහත සඳහන් එක් එක් දැ සිදු වනුයේ සෙසල විභාජනයේ කුමක අදියමරිදී ද?

(a) වර්ණදේහ ප්‍රතිවලිත වීම : .....

(b) සෙන්ට්‍රොමියරය විභාජනය වීම : .....

(c) සමක තලයෙහි වර්ණදේහ සකස්වීම : .....

(d) න්‍යාල්ම් පටලය නැවත සැදීම : .....

(C) (i) ප්‍රහාසංය්ලේෂණයේ ආලෝක ප්‍රතික්‍රියාවලදී නිදහස් වන වායුව කුමක් ද?

.....

(ii) එම වායුවේහි ප්‍රහාසය කුමක් ද?

.....

(iii) ප්‍රහාසංය්ලේෂණයට බලපාන ප්‍රධාන සාධක දෙක සඳහන් කරන්න.

.....

(iv) ප්‍රහාසංය්ලේෂණයේ අදුරු ප්‍රතික්‍රියාවලදී කාබෝහයිල්ට සංය්ලේෂණය සඳහා භාවිත කරනු ලබන, ආලෝක ප්‍රතික්‍රියාවලදී නිපදවෙන එල දෙක නම් කරන්න.

.....

(v) (a) ප්‍රහාසංය්ලේෂණයේදී RuBP කාබොහයිල්ස් එන්සයිමයෙහි කාර්යගාරය කුමක් ද?

.....

(b) මෙම එන්සයිමය පිහිටා ඇත්තේ කොතුන්හි ද?

.....

\* \*



Department of Examinations, Sri Lanka

2015 സന്നിദ്ധി

நோக்க வேண் சுதாவும் (பேர் வேல்) என்று, 2012 ஆம் ஆண்டில் புதுச்சேரி (குடியிருப்பு) முதல் 2015 கொஸ்ட்

General Certificate of Education (Adv. Level) Examination, August 2015

## ବିଜ୍ଞାନ

09 S II

B කොටස - රචනා

පෙරේස් :

- \* ප්‍රශ්න හතුරකිව පමණක් පිළිබඳ පූජයන්න.

අවශ්‍ය තැන්තිදී නම් කරන ලද පැහැදිලි රුප සටහන් දෙන්න.

(ප්‍රක් එක් ප්‍රශ්නය සඳහා තියෙමින ලක්ෂණ ප්‍රමාණය 15 කි.)

5. (a) සම්පූර්ණයෙන් නම් කරන ලද රුප සටහනක් හා විතයෙන් මයිටොකොන්ස්පීයලක සූක්ෂම ව්‍යුහය විස්තර කරන්න.  
(b) සෞඛ්‍ය ස්වසනයේදී මයිටොකොන්ස්පීයාවල කාර්යභාරය පැහැදිලි කරන්න.

6. (a) මිනිස් හමේ ව්‍යුහය විස්තර කරන්න.  
(b) සමස්ථීතියේදී මිනිස් හමේ කාර්යභාරය පැහැදිලි කරන්න.

7. (a) සනාල යාක කුළ සාමාන්‍යයෙන් පරිවහනය වන ප්‍රධාන දුව්‍ය මොනවා දී?  
(b) එම දුව්‍යවල ප්‍රහවයන් සඳහන් කරන්න.  
(c) සනාල යාක කුළ එම දුව්‍ය පරිවහනයේදී ඉවහල් වන ත්‍රියාවලි සහ යන්ත්‍රණ සැකෙවීන් විස්තර කරන්න.

8. මෙන්ඩලිය නො වන විවිධ ප්‍රවේශී රටාවන් සුදුසු උදාහරණ සහිත ව විස්තර කරන්න.

9. (a) මිනිස් සිරුගෙරහි සාමාන්‍ය ක්ෂේත්‍රීවී සමුදායේ ස්වභාවය විස්තර කරන්න.  
(b) රෝග ඇති තිරිම් හැකියාව සඳහා දායකවන, ව්‍යාධිතනක බැක්වීරියාවල ලක්ෂණ පැහැදිලි කරන්න.

10. පහත සඳහන් ඒවා ගැන කෙටි සටහන් ලියන්න.  
(a) DNA ඇලිම් සලකුණු කිරීම හා එහි ව්‍යවහාර  
(b) මානව කලෝ අධිරෝපණය  
(c) විෂමපෝෂී පෝෂණ කුම

三

**Department of Examinations, Sri Lanka**